

ජාතික සංවර්ධන බැංකුව පීඑල්සී.
ප්‍රධාන කරුණු ඇතුළත් ලේඛන
ඉස්ලාමීය බැංකුකරණය



නිෂ්පාදනය විස්තරය	නිෂ්පාදනයේ නම	නිෂ්පාදනයේ විශේෂ ලක්ෂණ	අවශ්‍ය ලේඛන	ගාස්තු සහ අයකිරීම්
මුරබහා (Murabahah) මූල්‍යකරණය මුරබහා යනු ගනුදෙනුකරුගේ ඉල්ලීම මත බැංකුව විසින් නෙවන පාර්ශ්වයේ සැපයුම්කරුවෙකු/වෙළෙඳුන්දෙකුගෙන් වත්කමක් මිලදී ගෙන එය වහාම ගෙවීමට එරෙහිව හෝ විලම්භීත ගෙවීමක් මත එකඟ වූ ලකුණු (පිරිවැය සහ ලාභය) සමඟ ගනුදෙනුකරුට නැවත විකිණීමේ ගිවිසුමකි.	දේශීය මුරබහා ගනුදෙනුකරුවෙකු සමඟ කෙටි කාලීනව දේශීය වශයෙන් ගනුදෙනුවක් සිදු කරන්නේ නම් දේශීය මුරබහා භාවිතා කළ හැකිය මුරබහා ආනයනය ආනයනය සම්බන්ධ ඕනෑම ගනුදෙනුවක් ආනයනය කරනු ලබන මුරබහා හරහා සිදු කළ හැකිය.	- දේශීය සහ ආනයනික මිලදී ගැනීම් සඳහා මූල්‍ය කරණය - පෙර බැංකු සබඳතාවයක් ඇති දැනට පවතින ගනුදෙනුකරුවෙකු වීමේ අවශ්‍යතාවයක් නොමැත	- සම්පූර්ණ කර අත්සන් කරන ලද පහසුකම් පිරිනැමීමේ ලිපිය - මාස්ටර් මුරබහා ගිවිසුම - නියෝජිතායතන ගිවිසුම - ලේඛනය මිලදී ගැනීමට භාර ගැනීම - මුරබහා පිරිනැමීම සහ පිළිගැනීම - ඉන්වොයිසි සමඟ මුරබහා විකුණුම් ලේඛනය.	ලාභ අනුපාතිකය, ගාස්තු සහ කොමිස් මුදල පවතින වෙළඳපල අනුපාත මත පදනම් වන අතර පහසුකම් පිරිනැමීමේ ලිපියේ පැහැදිලිව සඳහන් කරනු ලැබේ.

වකාලා මූල්‍යකරණය කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා මූල්‍යකරණය ලබා ගැනීමේ හැකියාව	වකාලා	• කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා මූල්‍යකරණය. • පෙර බැංකු සබඳතාවයක් ඇති දැනට පවතින ගනුදෙනුකරුවෙකු වීමේ අවශ්‍යවයක් නොමැත	• නිසි පරිදි සම්පූර්ණ කර අත්සන් කර ඇත; • වකාලා අයදුම්පත්‍රය • මාස්ටර් වකාලා ගිවිසුම • පහසුකම් පිරිනැමීමේ ලිපිය • වකාලා ඉල්ලුම් පත්‍රය • පිරිනැමීම සහ පිළිගැනීම • පොදු සමපාර්ශ්වීය ලේඛනය • ආස්ථිතාය විසින් සම්පූර්ණ කළ යුතු අදාළ KYC (ගනුදෙනුකරු හඳුනාගැනීමේ) අවශ්‍යතා ඇතුළත්ව අදාළ ආස්ථිතා වර්ගය සඳහා අවශ්‍ය ලේඛන	
--	---------------------	---	--	--

මුෂාරකා හීනවීම - නිවාස මූල්‍යකරණය ඔබේ නිවාස මිලදී ගැනීමේදී හෝ ඉදිකිරීමේදී ඔබ සමඟ හවුල්කාරීත්වයක් ඇති කර ගන්නා අතර යම් කිසි කාලසීමාවකදී අපගේ කොටස නැවත මිලදී ගැනීමට ඔබට ඉඩ ප්‍රස්ථාව ලබාදේ.	නිවාස මූල්‍යකරණය		• මුෂාරකා හීනවීමේ අයදුම්පත නිසි පරිදි සම්පූර්ණ කර අත්සන් කර ඇත. • පහසුකම් පිරිනැමීමේ ලිපිය. • මුෂාරකා හීනවීමේ ප්‍රධාන ගිවිසුම • බදු ගිවිසුම. • මිලදී ගැනීමට භාර ගැනීම • ඒකක ලේඛනය විකිණීම. • ජාතික හඳුනාගැනීම /රියදුරු බලපත්‍රය /විදේශ ගමන් බලපත්‍රය නිසි ලෙස සහතික කළ සත්‍ය පිටපත • අනුමත සමාගම්වල සේවකයින්: • පසුගිය මාස තුනේ වැටුප්පත් (මුල් පිටපත හෝ එහි සහතික කළ). • වැටුප්, ස්ථාවර දීමනා, තනතුර, සේවයේ යෙදී සිටිමින් අවුරුදු ගණන සහ විශ්‍රාම ලබන වයස තහවුරු කරන සේවා යෝජකයා නිකුත් කරන ලද ලිපියේ මුල් පිටපත • පසුගිය මාස හයක බැංකු ප්‍රකාශනවල මුල් පිටපත්/ සහතික කළ පිටපත් • ස්වයං රැකියාවක නම් : • පසුගිය මාස හයක බැංකු ප්‍රකාශන මුල් පිටපත්/ සහතික කළ පිටපත්	
---	------------------------------------	--	--	--

			- පසුගිය වසර තුන සඳහා මූල්‍ය ගිණුම්. - ව්‍යාපාර ලියාපදිංචි ලේඛනය	
--	--	--	--	--

			• නෛතික ලේඛන • ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් ලබාගත් වසර 25ක් සඳහා මුල් උපුටා ගැනීම් • උප කොට්ඨාශ අනුමැතිය සහිත අවසාන මිනින්දොරු සැලැස්ම • වසර 25 සඳහා මිනින්දොරු සැලසුම් • වසර 25ක අලුත්ම ඔප්පු ඇතුළු ඔප්පුවල පිටපත් • පළාත් පාලන සහතික (විදි රේඛාව / භාර නොගැනීම / හිමිකාරත්ව සහතික) සටහන: • කෙසේ වෙතත් නීත්‍යානුකූල ලේඛන සම්බන්ධයෙන් බැංකුව මාතෘකාව අනුව මුල්/සහතික කළ පිටපත් ඉල්ලා සිටී). • තාක්ෂණික ලේඛන • ඉදිකිරීම් / දිගු කිරීමේදී අනුමත ගොඩනැගිලි සැලැස්ම • ප්‍රමාණ බිල්පත (BOQ) - ඉදිකිරීම්/දිගු කිරීම/වැඩිදියුණු කිරීමකදී • මිලදී ගැනීමට සූදානම්වීමකදී දේපල විකිණීමට එකඟ වන විකුණුම්කරුගේ ලිපිය • අනුකූලතා සහතිකය (COC)	
--	--	--	--	--

ඉජාරා වාහන මූල්‍යකරණය බැංකුව විසින් අපේක්ෂා කරන වත්කම් (වාහන, යන්ත්‍ර , උපකරණ ආදිය) මිලදී ගන්නා ගනුදෙනුවක් පාරිභෝගිකයා සහ කුලී කාලය අවසානයේ එය නැගී කරන බවට පොරොන්දුව සමඟ එය ඔහුට කුලියට දෙයි.	ඉජාරා	• නවතම/ අඅළුත්වැඩියා කළ ලියාපදිංචි වාහන ලබා ගැනීම. • ඉක්මන් සැකසීම සහ බෙදා හැරීම.. • බැංකුව සමඟ පෙර ගිණුම් සම්බන්ධතාවක් අවශ්‍ය නොවේ. • පුහුණු කාර්ය මණ්ඩලයක් හරහා පුද්ගලාරෝපිත සේවාව. • ඇපකරුවන් නැත / මූලික ගෙවීම් නැත (කොන්දේසි අදාළ වේ). • දිනක් ඇතුළත අවශ්‍ය කාර්යයන් සිදු කෙරේ. • පාරිභෝගිකයා විසින් ස ඉජාරා මිපූර්ණයෙන් පියවාගත් පසු බැංකුව විසින් නිකුත් කරනු	• අත්සන් කළ ඉජාරා අයදුම් පත්‍රය. • අත්සන් කරන ලද ඉජාරා පහසුකම් පිරිනැමීමේ ලිපිය. • අත්සන් කරන ලද ඉජාරා ගිවිසුම. • CR හි මුල් පිටපත / පිටපත. • පරිඥාපිත ඉන්වොයිසිය • බැංකුව විසින් පත් කරන ලද මණ්ඩලයේ අගය කරන්නෙකුගේ තක්සේරු වාර්තාව. (ශාඛාවෙන් ලබා ගත යුතු තක්සේරුකරුවන්ගේ ලැයිස්තුව) • වලංගු ජාතික හැඳුනුම්පතේ පිටපතක් සහ ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය/ විදේශ ගමන් බලපත්‍රය නොමැති අවස්ථාවලදී ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් වේ. වැටුප් ලබන ගනුදෙනුකරුවන් • පසුගිය මාස 3 සඳහා වැටුප්පත් • ස්ථිර ලිපිනය සනාථ කිරීම. • මාස 6 ක් සඳහා බැංකු ප්‍රකාශන • සේවායෝජකයාගේ ලිපිය ව්‍යාපාරික	
---	---------------------	--	--	--

		ලැබේ "නැගි සඳහා පොරොන්දුව" ලේඛනය.	ගනුදෙනුකරුවන් • ව්‍යාපාර ලියාපදිංචිය (ව්‍යාපාරික ගනුදෙනුකරුවන් සඳහා) • සංස්ථාපිත කිරීමේ සහතිකය (ව්‍යාපාරික ගනුදෙනුකරුවන් සඳහා) • කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායක ගනුදෙනුකරුවන් • මාස 6 ක් සඳහා බැංකු ප්‍රකාශන • පසුගිය වසර 3 සඳහා විගණනය කරන ලද / සකසන ලද ගිණුම්	
--	--	--	---	--

ඉස්ලාමීය ජංගම ගිණුම නිෂ්පාදන සංකල්පය: Qard	ජංගම ගිණුම	- මාසික / කාර්තුමය ප්‍රකාශන - විද්‍යුත් ප්‍රකාශන - ස්ථාවර උපදෙස් පහසුකම් - ඉතුරුම් අතිරික්ත ස්ථාවර තැන්පතු වෙත ස්වයංක්‍රීයව බැර කිරීමේ පහසුකම්: ගිණුම් අතර අතිරික්ත අරමුදල් පහසුවෙන් කළමනාකරණය කිරීම - පැය 24 සහාය: කැපවූ ඇමතුම් මධ්‍යස්ථානයට ප්‍රවේශ	- සම්පූර්ණ කර අත්සන් කර ඇත; ගිණුම් විවෘත කිරීමේ පෙර්මය - පුද්ගලයන්: ජාතික හැඳුනුම්පත / විදේශ ගමන් බලපත්‍රය / රියදුරු බලපත්‍රය - සමාගම්, සංගම් සහ සමිති: ලියාපදිංචි සහතිකය	- වෙක්පන ආපසු ගාස්තු බැංකුවේ වත්මන් ගාස්තු අනුව. - ගිණුම් වසා දැමීමේ ගාස්තු: බැංකුවේ වත්මන් ගාස්තු අනුව. සටහන: සවිස්තරාත්මක සහ නවතම ගාස්තු සඳහා කරුණාකර IBU ගාස්තු පොත් පිංච බලන්න.
--	--------------------------	---	---	---

මුදරාබා ඉතුරුම් ගිණුම අපගේ ඉතුරුම් ගිණුම් ලාභ බෙදා ගැනීමේ මූලධර්මය මත පදනම් වේ.	ඉතුරුම් ගිණුම	• ආකර්ශනීය ලාභ බෙදාගැනීමේ අනුපාතය. • ස්ථාවර නියෝග පහසුකම්. • වැඩි ඉතුරුම් ස්ථාවර තැන්පතු වෙත බැර කිරීමේ පහසුකම්. • පැය 24 පුරා ක්‍රියාත්මක අපගේ ඇමතුම් මධ්‍යස්ථාන • අසීමිත මුදල් ආපසු ගැනීම්	• සම්පූර්ණ කර අත්සන් කර ඇත; • මුදරාබා ඉතුරුම් ගිණුම් විවෘත කිරීමේ පෝරමය • මුදරාබා ගිවිසුම • KYC අවශ්‍යතාවය (ඔබේ පාරිභෝගිකයා හඳුනාගැනීමට) • වලංගු ජාතික හැඳුනුම්පත්පිටපතක් සහ ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය/ විදේශ ගමන් බලපත්‍රය නොමැති අවස්ථාවලදී ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් වේ. • ලිපිනය සනාථ කිරීම (අවශ්‍ය නම්).	
--	-----------------------------	--	---	--

			• රඳවා ගැනීමේ බදු (WHT) ප්‍රකාශය සමඟ නිසි ලෙස අත්සන් කර ඇත (අදාළ නම්). • ආයතනයක් සම්බන්ධයෙන් ගත් කල, අදාළ ආයතනය සඳහා KYC අවශ්‍යතාවය සමඟ අදාළ ආයතනය සඳහා අවශ්‍ය ලේඛනය සම්පූර්ණ කළ යුතුය..	
--	--	--	---	--

මුදරාබා ස්ථාවර තැන්පතු අපගේ කාලීන ආයෝජන ගිණුම් මගින් ඔබේ ආයෝජනය සඳහා අපගේ ආයෝජන සංචිතය හරහා උපයන ලාභයෙන් කොටසක් ලබා දේ.	ස්ථාවර තැන්පතු	• ආකර්ශනීය ලාභ බෙදාගැනීමේ අනුපාතය. • නමයගිලී තැන්පතු කොන්දේසි: මාස 1, 3, 6 හෝ 12 තැන්පතු කොන්දේසි තෝරන්න • අපගේ පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානය	අවශ්‍ය ලිලේඛන : • නිසි පරිදි සම්පූර්ණ කර අත්සන් කර ඇත; • මුදරාබා ස්ථාවර තැන්පතු ගිණුම් විවෘත කිරීමේ • මුදරාබා ගිවිසුම. • KYC අවශ්‍යතාවය (ඔබේ ලනුදෙනුකරු හඳුනාගැනීමට) • වලංගු ජාතික හැඳුනුම්පතේ (NIC) පිටපතක් සහ ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය/ විදේශ ගමන් බලපත්‍රය නොමැති අවස්ථාවලදී ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් වේ. • ලිපිනය සනාථ කිරීම (අවශ්‍ය නම්). • රඳවා ගැනීමේ බදු (WHT) ජර්කාශය සමඟ නිසි ලෙස අත්සන් කර ඇත (අදාළ නම්). • ආස්ථිත්‍යයක් සම්බන්ධයෙන් ගත් කල, අදාළ ආස්ථිත්‍යය සඳහා KYC අවශ්‍යතාවය සමඟ අදාළ ආස්ථිත්‍යයේ අවහ්‍යතා ලේඛනය සම්පූර්ණ කළ යුතුය.	
--	------------------------------	--	---	--

වකාලා කාලීන ආයෝජන ගිණුම්	වකාලා කාලීන ආයෝජනය	- ආකර්ශනීය අපේක්ෂිත ලාභ අනුපාතිකය වාරය සඳහා පූර්ව එකඟතාවයකට පැමිණේ. - නමැගිලි තැන්පතු කොන්දේසි: මාස 1, 3, 6 හෝ 12 තැන්පතු කොන්දේසි තෝරන්න - පැය 24 පුරා ක්‍රියාත්මක අපගේ ඇමතුම් මධ්‍යස්ථානයට ප්‍රවේශවීමේ හැකියාව	- නිසි පරිදි සම්පූර්ණ කර අත්සන් කර ඇත; - IB පුද්ගලික ගිණුම් විවෘත කිරීමේ පෝරමය - මාස්ටර් වකාලා ගිවිසුම. - KYC අවශ්‍යතාවය (ඔබේ පාරිභෝගිකයා හඳුනාගැනීමට). - වලංගු ජාතික හැඳුනුම්පතේ පිටපතක් සහ ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය/ විදේශ ගමන් බලපත්‍රය නොමැති අවස්ථාවලදී ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් වේ. - ලිපිනය සනාථ කිරීම (අවශ්‍ය) - රඳවා ගැනීමේ බදු (WHT) ප්‍රකාශය සමඟ නිසි ලෙස අත්සන් කර ඇත (අදාළ නම්). - ආයතනයක් සම්බන්ධයෙන් ගත් කල, අදාළ ආයතනය සඳහා KYC අවශ්‍යතාවය සමඟ අදාළ ආයතනය සඳහා අවශ්‍ය ලේඛනය සම්පූර්ණ කළ යුතුය.	වකාලා සැකසුම් ගාස්තුව (පාරිභෝගිකයාට දෙනු ලැබේ): සවිස්තරාත්මක සහ නවතම ගාස්තු සඳහා කරුණාකර NDB වෙබ් අඩවියේ NDB ඡරික් පිටුවේ ඇති තීරුවෙහි පොත් පිංච බලන්න.
"වකලා" යනු ගනුදෙනුකරු (මුළුකිල්ල) ජර්මානියා ජරාග්ධනය සපයනු ලබන සහ ජර්නිලාභ සහ ලාභ සඳහා ඡර්යා අනුකූල ක්රියාකාරකම්වල අරමුදල් ආයෝජනය කිරීම සඳහා ඔහු/ඇය වෙනුවෙන් ක්රියා කිරීමට බැංකුවට (වකිලි / නියෝජිත) බලය පවරනු ලබන ඉස්ලාමීය ගිවිසුමකි. ලාභ අනුපාතය, ආයෝජනය මත පදනම්ව ගනුදෙනුකරු සමඟ ගිවිසුම්ගතව පූර්ව එකඟ වූවකි. එකඟ වූ ලාභ අනුපාතය ගෙවීම සඳහා කලින් එකඟ වූ				

අනුපාතයට වඩා වැඩි ලාභයක් උපයා ගැනීම බැංකුවේ වගකීම වේ. ඉපැයීම කලින් එකඟ වූ අනුපාතයට වඩා අඩු නම්, බැංකුව උපයා ඇති ලාභ අනුපාතය ලබා ගැනීමට ගනුදෙනුකරුට අයිතියක් ඇත.				
---	--	--	--	--

සුදුසුකම්

- වයස අවුරුදු 18 සහ ඊට වැඩි ශ්‍රී ලංකාවේ පදිංචි පුද්ගලයින් (මහ බැංකු සුදුසුකම් අවශ්‍යතා අනුව අනේවාසික නම් - වැඩි විස්තර සඳහා NDB බැංකු ශාඛා අමතන්න)
- සමාගම්, සංගම් සහ සමිති (සමාජ හිතකාමී ව්‍යාපාර හෝ ක්‍රියාකාරකම්වල නියැලී සිටින)

පැමිණිලිකිරීමේ පටිපාටිය

පාරිභෝගිකයින්ට පැමිණිලි කිරීමට පහත ක්‍රම තිබේ.

- ශාඛා කළමනාකරු හෝ සම්බන්ධතා කළමනාකරු හරහා
- අපගේ ඇමතුම් මධ්‍යස්ථානය හරහා
- අපගේ විද්‍යුත් තැපෑල : contact@ndbbank.com
- ලිපි මාර්ගයෙන් නම් : කළමනාකරු පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය. ජාතික සංවර්ධන බැංකුව පීඑල්සී.
අංක 40, නවමි මාවත, කොළඹ 02.

බැංකුව විසින් සතුටුදායක විසඳුමක් ලබා නොදෙන්නේ නම්, ගනුදෙනුකරුට ශ්‍රී ලංකා මුදල් ඔම්බුඩ්ස්මන් කාර්යාලය වෙත ඔහුගේ/ඇයගේ පැමිණිල්ල යොමු කළ හැකිය.

ආනන්ද කුමාරදාස මහතා
මුදල් ඔම්බුඩ්ස්මන්වරයාගේ මුදල් ඔම්බුඩ්ස්මන් කාර්යාලය
143A, වජිර පාර කොළඹ 05
දුරකථන අංකය: +94 11 259 5624
ටෙලිෆැක්ස්: +94 11 259 5625 Email: fosril@slt.net.lk
වෙබ් අඩවිය: www.financialombudsman.lk